



ණය ඉල්ලුම් පත්‍රය

පහසු ගෙවීමේ පදනම මත මුදල් හා භාණ්ඩ මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීම
සාමාජික සුභසාධක ණය අරමුදල - ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය

1. මුලකුරු සමග ණම
2. සම්පූර්ණ නම
3. ලිපිනය (සනාථ කිරීම සඳහා විදුලි/ජල/දුරකථන බිල් පතක සනාථ කරන ලද පිටපතක් ඇමිණිය යුතුයි)
4. උපන් දිනය 4.(අ) ණය ඉල්ලුම් කරන දිනට වයස-අවු මාස-.....දින-.....
5. විශ්‍රාම ගිය දිනය ශ්‍රී ලසහප්‍රස සාමාජිකත්වය ලබාගත් දිනය.....
6. සාමාජික අංකය..... 6(අ). අනුබද්ධිත සංගමය.....
7. ජාතික හැඳුනුම්පත් අංකය..... ශ්‍රී ලසහප්‍රස හැඳුනුම්පත් අංකය.....
 (පිටපත් ඇමිණිය යුතුය) (පිටපත් ඇමිණිය යුතුය)
8. දුරකථන අංක (අ). ස්ථාවර..... ජංගම
9. දැනට කරන රැකියාව.....
10. වැටුප 11.වෙනත් ආදායම් මාර්ග.....
12. විශ්‍රාම වැටුප්ලාභී අයෙක්ද විශ්‍රාම වැටුප් අංකය.....
 (විශ්‍රාමික හැඳුනුම්පතෙහි පිටපතක් ඇමිණිය යුතුය)
13. ඉල්ලුම් කරන ණය මුදලණය අවශ්‍ය කාරණය
14. මාසික ආදායම රු..... 15. මාසයකට ගෙවීමට හැකි ණය වාරිකය
16. ඇපකරුවන් පිළිබඳ විස්තර

නම	සාමාජික අංකය	සංගමය
.....		
.....		

17. ලබාගනු ලබන ණය මුදලින් 4% ක මුදලක් ආරක්ෂිත ඇපයක් වශයෙන්, ලබාගනු ලබන ණය මුදල අනුව වාරික එකකින් හෝ දෙකකින් විශ්‍රාම වැටුපෙන් අයකර ගන්නා බවද මා දැනුවත් බවත් සහතික කරමි.

18. මා විසින් මෙහි දක්වා ඇති තොරතුරු නිවැරදි හා සත්‍ය බවත් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ 2026 ජුනි මස 16 දින නිකුත් කරන ලද අංක ශ්‍රී ලසහප්‍රස/සුසාණය/2026 සුභ සාධක ණය අරමුදලේ පොදු කොන්දේසි හා පරිපාලන නියෝග ලිපියට එකඟ වන අතර ඒ අනුව යම් අසත්‍ය තොරතුරක් ඉදිරිපත් කර ඇති බවට සනාථ වුවහොත් ගෙවා ඇති ණය මුදල් හා සියලු පොලියද එකවර වහාම ගෙවීමට හා සාමාජිකත්වය අහිමි කරනු ලැබීමකට යටත් වෙන බවට සහතික වෙමි. තවද ලබාගත් ණය මුදල මාගේ විශ්‍රාම වැටුපෙන් වාරිකකින් ගෙවීමට මාගේ පූර්ණ අනුමැතිය ප්‍රකාශ කරන අතර, ශ්‍රී ලසහප්‍රස අනුමැතියක් නොමැතිව මාගේ විශ්‍රාම වැටුපෙන් අඩු කරන මුදල්, ණය ගෙවීම නිමවන තෙක් කිසිදු ආකාරයකින් ප්‍රකාශ කල කැමැත්ත අවලංගු නොකරන බව ද ප්‍රකාශ කරන අතර, තවද ඇපකරුවකු මියගිය අවස්ථාවක ඒ වෙනුවට වෙනත් ඇපකරුවකු ඉදිරිපත් කර ණයට අදාල ලිපිලේඛණ ඔහු ලවා අත්සන් කොට දිවිරුම් කොමසාරිස්වරයෙකු හෝ සමාදාන විනිශ්චයකරුවකු සහතික කල දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට එකඟ වෙමි.

හවුල් ණයකරුගේ අත්සන :-.....

හවුල් ණයකරුගේ නම හා ජා:හැ:අ :-.....

හවුල් ණයකරුට ඇති ශ්‍රද්ධානිත්වය :-.....

ප්‍රධාන ණයකරුගේ අත්සන

දිනය..... දිනය -

අනුබද්ධිත සංගමයේ නිර්දේශය
(අනවශ්‍ය වචන කපා හරින්න)

19.නැමති අය අප සංගමයේ පුර්ව සාමාජිකයෙකු වන අතර ඔහුගේ/ඇයගේ සාමාජික අංකය වේ. ඔහු/ඇය විසින් ඉල්ලුම් කර ඇති රු..... (රු.....) ලබාදීම නිර්දේශ කරමි/නොකරමි.

දිනය-.....
.....
සභාපති/ලේකම්ගේ අත්සන
සභාපතිගේ/ලේකම්ගේ නම.....
සංගමයේ නිල මුද්‍රාව

සාමාජික සුභසාධක ණය අරමුදලේ ප්‍රයෝජනය සඳහා

20. සංගමයේ සාමාජික අංක..... දරණනැමති සාමාජිකයා විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු නිවැරදිය/වැරදිය.

21. එකී සාමාජිකයා විසින් මෙම අරමුදලින් මිට පෙර ලබාගෙන ඇති ණය ගෙවා ඇති/නැති බව

22. සාමාජිකයාගේ විශ්‍රාම වැටුප රු. කි. එහි 60% ප්‍රතිශතය රු. කි

අනුමත කල හැකි ණය මුදල	පොලිය	වාරිකය
.....		

සකස් කලේ (අත්සන) පරීක්ෂා කලේ (අත්සන).....

නම..... නම.....

සාමාජික සුභසාධක ණය අරමුදලේ අනු කමිටුවේ නිර්දේශය

23. සංගමයේ සාමාජික අංකදරණනැමති සාමාජිකයා විසින් ඉදිරිපත් කර ඇති විස්තර අනුව රුපියල්..... (රු.....) ණය මුදලක් වර්ෂයකට සියයට බැගින් වූ පොලි ප්‍රතිශතයක් යටතේ නිකුත් කිරීම අනුමත කරනු /නොකරනු ලැබේ.

24. ණය ඉල්ලුම් පත්‍රය නිර්දේශ කිරීමට/නොකිරීමට හේතු

දිනය
.....
සභාපතිගේ අත්සන හා නම
සාමාජික සුභසාධක ණය අනු කමිටුව

කළමනාකරණ කමිටු අනුමැතිය

27. ණයකරු විසින් ඉල්ලුම්කර ඇති රු.....(රු.....) ණය මුදල රු(රු.....) ක් බැගින් වූ වාරික..... කින් අයකර ගැනීමට යටත්ව අනුමත කරමි/නොකරමි.

ගරු සභාපති	ගරු මහලේකම්	ගරු භාණ්ඩාගාරික
දිනය :-.....	දිනය :-.....	දිනය :-.....

ඇපකරුගේ දිවුරුම්/ප්‍රතිඥා ප්‍රකාශය

.....දරන ස්ථානයේ පදිංචි

..... වන මම පහත සඳහන් ප්‍රකාශය සත්‍ය ලෙසත්, අවංක ලෙසත් ගාම්බිරතා පුර්වකව ප්‍රතිඥාදී/දිවුරුම්දී ප්‍රකාශ කරමි.

1 වන ඇපකරු

1. මුලකුරු සමග නම.....
2. සම්පූර්ණ නම
3. ලිපිනය.....
4. උපන් දිනය 4 (අ)ණය ඉල්ලුම් කරන දිනට වයස-අවුරුදු මාස-.....දින-.....
5. දුරකථන අංක (අ). ස්ථාවර..... (ආ)ජංගම
6. දැනට කරන රැකියාව6 (අ) ලැබෙන වැටුප
7. සාමාජික අංකය..... 7 (අ). අනුබද්ධිත සංගමය.....
8. ජාතික හැඳුනුම්පත් අංකය..... ශ්‍රී ලසහප්‍රස හැඳුනුම්පත් අංකය.....
(පිටපත් ඇමිණිය යුතුය)
9. විශ්‍රාම වැටුප්ලාභි අයෙක්ද විශ්‍රාම වැටුප් අංකය.....
(විශ්‍රාම හැඳුනුම්පතෙහි පිටපතක් ඇමිණිය යුතුය)
10. මාසික ආදායම.....
12. ඇපකරුවන් වශයෙන් වෙනත් ණය සඳහා අත්සන් කර ඇත්නම් ඒ පිළිබඳ විස්තර :-
.....

13. ණයකරුගේ නම.....
14. (අ)සාමාජික අංකය..... (ආ) අනුබද්ධිත සංගමය.....
15. ජාතික හැඳුනුම්පත් අංකය..... ශ්‍රී ලසහප්‍රස හැඳුනුම්පත් අංකය.....
16. ලබාගන්නා ණය මුදල.....
17. ඉහත සඳහන් විස්තර නිවැරදි හා සත්‍ය බවත් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ 2026 ජුනි මස 16 දින නිකුත් කරන ලද අංක ශ්‍රී ලසහප්‍රස/සසාණය/2026 දරණ ලිපියට අනුව අනුව ඉහත සඳහන් ණයකරු විසින් ලබාගන්නා ලද ණය මුදලින් 25% හා ඊට නියමිත පොලිය මෙම ණයකරුගේ හදිසි මරණයකදී හෝ සදාකාලික අබාධිත තත්වයකදී ගෙවීමට නොහැකි වන අවස්ථාවක ණයකරු වෙනුවෙන් මාගේ විශ්‍රාම වැටුපෙන් ගෙවීමට මම එකඟ වෙමි.

ඉහත සඳහන් දිවුරුම්දී/ප්‍රතිඥාදී ප්‍රකාශය කියවා තේරුම් කර දීමෙන් අනතුරුව සත්‍ය බවට පිළිගෙන සහතික කර ප්‍රතිඥාදී/දිවුරුම්දී වර්ෂ 20.... ක්වු මස දින මා ඉදිරිපිටදී අත්සන් තබන ලදි.

රු.50 මුද්දරයක්
අලවන්න

දිනය-.....

.....
1 වන ඇපකරුගේ අත්සන
නම.....
ජාතික හැඳුනුම්පත් අංකය.....

දිවුරුම් කොමසාරිස්/සාමදාන විනිශ්චයකරුගේ සහතිකය

ඉහත දිවුරුම්/ප්‍රතිඥා ප්‍රකාශය අනුව වන ණයකරු ලබාගත් ණය මුදල වාරික කින් ගෙවන බවත් ඔහුගේ කලාත්‍රයා මෙම ණය මුදල ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයට ගෙවීමට ඇති බවට දැනුවත් බවත්, ණයකරුගේ හදිසි වියෝව/ සදාකාලික අබාධිත තත්වයකදී ණය මුදල ආපසු ගෙවීමේ වගකීම දරන බවත්, මා ඉදිරියේදී අත්සන් කර කැමැත්ත ප්‍රකාශ කල බවට සහතික කරමි.

අත්සන :-.....
නම :-

දිනය:-.....

(දිවුරුම් කොමසාරිස් / සාමදාන විනිශ්චයකාර (මුද්‍රව තබා අත්සන් කරන්න)

ඇපකරුගේ දිවුරුම්/ප්‍රතිඥා ප්‍රකාශය

.....දරන ස්ථානයේ පදිංචි

..... වන මම පහත සඳහන් ප්‍රකාශය සත්‍ය ලෙසත්, අවංක ලෙසත් ගාම්බිරතා පූර්වකව දිවුරුම්දී/ප්‍රතිඥා දී ප්‍රකාශ කරමි.

2 වන ඇපකරු

1. මුලකුරු සමග නම.....

2. සම්පූර්ණ නම

3. ලිපිනය.....

4. උපන් දිනය 4 (අ)ණය ඉල්ලුම් කරන දිනට වයස-අවුරුදු මාස-.....දින-.....

5. දුරකථන අංක (අ). ස්ථාවර..... (ආ)ජංගම

6. දැනට කරන රැකියාව6 (අ) ලැබෙන වැටුප

7. සාමාජික අංකය..... 7 (අ). අනුබද්ධිත සංගමය.....

8. ජාතික හැඳුනුම්පත් අංකය..... ශ්‍රී ලසහප්‍රස හැඳුනුම්පත් අංකය.....
(පිටපත් ඇමිණිය යුතුය)

9. විශ්‍රාම වැටුප්ලාභී අයෙක්ද විශ්‍රාම වැටුප් අංකය.....
(විශ්‍රාම හැඳුනුම්පතෙහි පිටපතක් ඇමිණිය යුතුය)

10. මාසික ආදායම.....

12. ඇපකරුවන් වශයෙන් වෙනත් ණය සඳහා අත්සන් කර ඇත්නම් ඒ පිළිබඳ

13. ණයකරුගේ නම.....

14. (අ)සාමාජික අංකය..... (ආ) අනුබද්ධිත සංගමය.....

15. ජාතික හැඳුනුම්පත් අංකය..... ශ්‍රී ලසහප්‍රස හැඳුනුම්පත් අංකය.....

16. ලබාගන්නා ණය මුදල.....

17. ඉහත සඳහන් විස්තර නිවැරදි හා සත්‍ය බවත් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ 2026 ජුනි මස 16 දින නිකුත් කරන ලද අංක ශ්‍රී ලසහප්‍රස/සසාණය/2026 දරණ ලිපියට අනුව අනුව ඉහත සඳහන් ණයකරු විසින් ලබාගන්නා ලද ණය මුදලින් 25% හා ඊට නියමිත පොලිය මෙම ණයකරුගේ හදිසි මරණයකදී හෝ සදාකාලික අබාධිත තත්වයකදී ගෙවීමට නොහැකි වන අවස්ථාවක ණයකරු වෙනුවෙන් මාගේ විශ්‍රාම වැටුපෙන් ගෙවීමට මම එකඟ වෙමි.

ඉහත සඳහන් දිවුරුම්දී/ප්‍රතිඥාදී ප්‍රකාශය කියවා තේරුම් කර දීමෙන් අනතුරුව සත්‍ය බවට පිළිගෙන සහතික කර දිවුරුම්දී/ ප්‍රතිඥාදී වර්ෂ 20.... ක්වු මස දින මා ඉදිරිපිටදී අත්සන් තබන ලදි.

රු.50 මුද්දරයක්
අලවන්න

දිනය-.....

1 වන ඇපකරුගේ අත්සන
නම.....

ජාතික හැඳුනුම්පත් අංකය.....

දිවුරුම් කොමසාරිස්/සාමදාන විනිශ්චයකරුගේ සහතිකය

ඉහත දිවුරුම් ප්‍රකාශය අනුව වන ණයකරු ගත් ණය මුදල වාරික කින් ගෙවන බවත් ඔහුගේ කලාත්‍රයා මෙම ණය මුදල ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයට ගෙවීමට දැනුවත් බවත්, ණයකරුගේ හදිසි විශේෂ/ සදාකාලික අබාධිත තත්වයකදී ණය මුදල ආපසු ගෙවීමේ වගකීම දරන බවත්, මා ඉදිරියේදී අත්සන් කර කැමැත්ත ප්‍රකාශ කල බවට සහතික කරමි.

අත්සන :-.....

දිනය:-.....

නම :-

(දිවුරුම් කොමසාරිස් / සාමදාන විනිශ්චයකාර (මුද්‍රව තබා අත්සන් කරන්න)

දිව්රුමි ප්‍රකාශය

පහසු ගෙවීමේ පදනම මත මුදල් හා භාණ්ඩ මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීම ප්‍රවීණ සාමාජික සුභ සාධක ණය අරමුදල - ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය

1. සාමාජිකයාගේ නම.....
2. ලිපිනය.....
3. ජාතික හැඳුනුම්පත් අංකය -..... 3 (අ) නිකුත් කල දිනය -.....
4. (අ) අනුබද්ධිත සංගමය..... (ආ) සාමාජික අංකය.....
5. ඉහත සඳහන් අනුබද්ධිත සංගමයේ ලියා පදිංචි මා සාමාජික විනිශ්චයකාර තැන ඉදිරියේ සත්‍ය ලෙසත්, ගෞරව පූර්වකවත් ප්‍රකාශ කර සිටිනුයේ මෙසේය.
 5.1 මෙහි පහත අත්සන් කරන..... යන ලිපිනයෙහි පදිංචි වන මම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සුභසාධක ණය අරමුදල 2026 ජුනි මස 16 දින නිකුත් කරන ලද අංක ශ්‍රීලසහප්‍රස/සුසාණය/2026 දරණ ලිපිය යටතේ පනවන ලද කොන්දේසි වලට හා පරිපාලන නියෝගවලට යටත්ව 202..... දින සිට වර්ෂයකට% බැගින් වු පොලි ප්‍රතිශතයක් හෝ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජික සුභසාධක ණය අරමුදල විසින් කාලිනව තීරණය කරනු ලබන පොලි ප්‍රතිශතයක් යටතේ ලබාගනු ලබන රුපියල්..... (රු.....)ක ණය මුදල හා ඊට ගෙවිය යුතු පොලියද සමග මුළු මුදල සම්පූර්ණයෙන් ගෙවා නිම කිරීම, එම මුදල ලබාගත් දින සිට මාස ක් ඇතුලතදී සිදුකරන බවට ඉහත කී සංගමයේ සාමාජික සුභසාධක ණය අරමුදල සමග මෙයින් පොරොන්දු වී බැඳී සිටිමි.
 තවද මෙකී මුදලේ මුළු වාරිකය ලබාගන්නා ලද දින සිට අවසාන වාරිකය ගෙවනු ලබන..... දිනය දක්වා වූ කාලය ඇතුලත එම ණය හා ඊට අදාල වර්ෂයකට% බැගින් වු පොලිය මාස්පතා සෑම මසකමදින හෝ ඊට පෙරද ඉන්පසුව ගෙවීමට ඇති ණය මුදල ගෙවා නිම කරන දින දක්වා ඊට අයත් වර්ෂයකට.....% පොලිය හා ණය මුදලින් මසකට රුපියල්.....(රු.....) බැගින් වර්ෂ 202..... ක් වු මස දිනට හෝ ඊට පෙර මාසික වාරික වශයෙන් වාරික කින් ගෙවීමටත් ඉහත සංගමයේ සුභසාධක ණය අරමුදල 2026 ජුනි මස 16 දින නිකුත් කරන ලද අංක ශ්‍රීලසහප්‍රස/සුසාණය/2026 දරණ ලිපිය අනුව හා ඉන්පසුව පනවනු ලබන හෝ පැනවිය හැකි නීති රීති වලට යටත්ව එකී සංගමයට මම මෙයින් පොරොන්දු වෙමි.
 5.2 ඉහත සඳහන් සියළුම කරුණු මාගේ හොඳම දැනුම සහ විශ්වාසය අනුව සත්‍ය හා නිවැරදි බවට මෙයින් ගෞරව පූර්වකව ප්‍රකාශ කර දිවුරා/ප්‍රතිඥාදී ප්‍රකාශ කර සිටිමි.

රු.50 මුද්දරයක්
අලවන්න

දිනය:-.....

.....
ණය අයදුම්කරුගේ අත්සන

1. සාක්ෂිකරුගේ අත්සන:- නම:-..... ජා:හැ:අ:.....
2. සාක්ෂිකරුගේ අත්සන:- නම:-..... ජා:හැ:අ:.....

කාලත්‍රයාගේ ප්‍රකාශය

6. මෙහි පහත අත්සන් කරන..... යන ලිපිනයෙහි පදිංචි ජාතික හැඳුනුම්පත් අංක..... දරණ..... වන මම, මාගේ ස්වාමි පුරුෂයා / බිරිඳ වන/ මාගේ අය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජික සුභසාධක ණය අරමුදලින් ඉල්ලුම්කර ඇතිණය මුදලට හවුල් ණයකරු ලෙස සම්බන්ධවීමට මාගේ ප්‍රවීණ අනුමැතිය ලබා දෙන බවත්, ණයකරුගේ හදිසි අභාවයකදී/ සදාකාලික ආබාධිත තත්වයකදී ණය මුදල හා ඊට අදාල පොලි මුදල ගෙවීමේ වගකීම මම දරණ බවටද සහතික වෙමි.

රු.50 මුද්දරයක් අලවන්න

දිනය

.....
කාලත්‍රයාගේ අත්සන
(ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඇමිනිය යුතුය)

දිව්රුමි කොමසාරිස්/සාමාජික විනිශ්චයකරුගේ සහතිකය

ඉහත දිවුරුමි ප්‍රකාශය අනුව වන ණයකරු ගත් ණය මුදල වාරික කින් ගෙවන බවත් ඔහුගේ කලාත්‍රයා/භාරකරු වන ඉහත අත්සන් කරන ලද අය මෙම ණය මුදල ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයට ගෙවීමට ඇති බවට දැනුවත් බවත්, ණයකරුගේ හදිසි විශේෂ/ සදාකාලික ආබාධිත තත්වයකදී ණය මුදල ආපසු ගෙවීමේ වගකීම දරන බවටත්, මා ඉදිරියේදී අත්සන් කර කැමැත්ත ප්‍රකාශ කල බවට සහතික කරමි.

දිනය:-.....

.....
අත්සන:-.....
නම:-

.....
.....
.....
.....

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

කොළඹ 10.

202..... මස..... දින

ණය වාරික මුදල් විශ්‍රාම වැටුපෙන් අඩු කිරීමට මනාපය ප්‍රකාශ කිරීම

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය- සාමාජික සුභසාධක ණය අරමුදල

.....දරන ස්ථානයේ පදිංචි

..... වන මම පහත සඳහන් ප්‍රකාශය සත්‍ය ලෙසත්, අවංක ලෙසත් ගාම්බිරනා පූර්වකව දිවුරුම්දී/ප්‍රතිඥාදී ප්‍රකාශ කරමි.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයට අනුබද්ධිත සංගමයේ සාමාජික අංක යටතේ පහත නම හා විස්තර සඳහන් මා විසින් එම සංගමයෙන් ලබාගෙන ඇති ණය මුදල පිටවීම සඳහා දක්වා ඇති පරිදි වාරික මුදල් අඩු කොට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය විසින් පවත්වාගෙන යනු ලබන ලංකා බැංකුව නගර ශාඛාව, කොළඹ කොටුව අංක 79164566 දරන “ශ්‍රී ලසහප්‍රස සාමාජික සුභසාධක ණය අරමුදල” ගිණුමට බැර කිරීම සඳහා මෙයින් මාගේ එකඟත්වය පළකර සිටිමි. තවද ශ්‍රී ලසහප්‍රස අනුමැතියක් නොමතිව මාගේ විශ්‍රාම වැටුපෙන් අඩු කරන මුදල් ණය ගෙවීම නිම වනතෙක් කිසිදු ආකාරයකින් ප්‍රකාශ කල කැමැත්ත අවලංගු නොකරන බව ප්‍රකාශ කරමි.

1. සම්පූර්ණ නම :-.....
2. ලිපිනය :-.....
3. විශ්‍රාම වැටුප් අංකය :-.....(පිටපතක් ඇමිණිය යුතුය)
4. ජාතික හැඳුණුම්පත් අංකය :-..... (පිටපතක් ඇමිණිය යුතුය)
5. මාසික වාරිකය
(1) රු.(රුපියල්.....)
වාරික ගණන(..... සිටදක්වා)
(2) රු.(රුපියල්.....)
වාරික ගණන(..... සිටදක්වා)

මෙයට
විශ්වාසී,

රු.50 මුද්දරයක්
අලවන්න

.....
අයදුම්කරුගේ අත්සන

දිවුරුම් කොමසාරිස්/සාමදාන විනිශ්චයකරුගේ සහතිකය

ඉහත සඳහන් ප්‍රතිඥා/දිවුරුම් ප්‍රකාශය කියවා තේරුම් කර දීමෙන් අනතුරුව සත්‍ය බවට පිළිගෙන සහතික කර දිවුරුම්දී/ප්‍රතිඥාදී වර්ෂ 20.... ක්වු මස දින මා ඉදිරිපිටදී අත්සන් තබන ලදි.

අත්සන :-.....
දිනය:-..... නම :-

.....
.....
.....
.....

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

කොළඹ 10.

202..... මස..... දින

ණය වාරික මුදල් විශ්‍රාම වැටුපෙන් අඩු කිරීමට මනාපය ප්‍රකාශ කිරීම

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය- සාමාජික සුභසාධක ණය අරමුදල

.....දරන ස්ථානයේ පදිංචි
..... වන මම පහත සඳහන් ප්‍රකාශය සත්‍ය ලෙසත්, අවංක ලෙසත් ගාම්බිරතා පූර්වකව
දිවුරුම්දී/ප්‍රතිඥාදී ප්‍රකාශ කරමි.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයට අනුබද්ධිත සංගමයේ
සාමාජික අංක යටතේ පහත නම හා විස්තර සඳහන් මා විසින් එම සංගමයෙන් ලබාගෙන ඇති ණය මුදල
පිටවීම සඳහා දක්වා ඇති පරිදි වාරික මුදල් අඩු කොට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය විසින්
පවත්වාගෙන යනු ලබන ලංකා බැංකුව නගර ශාඛාව, කොළඹ කොටුව අංක 79164566 දරන “ශ්‍රීලසහප්‍රස සාමාජික
සුභසාධක ණය අරමුදල” ගිණුමට බැර කිරීම සඳහා මෙයින් මාගේ එකඟත්වය පළකර සිටිමි. තවද ශ්‍රීලසහප්‍රස අනුමැතියක්
නොමතිව මාගේ විශ්‍රාම වැටුපෙන් අඩු කරන මුදල් ණය ගෙවීම නිම වනතෙක් කිසිදු ආකාරයකින් ප්‍රකාශ කළ කැමැත්ත
අවලංගු නොකරන බව ප්‍රකාශ කරමි.

6. සම්පූර්ණ නම :-.....

7. ලිපිනය :-.....

8. විශ්‍රාම වැටුප් අංකය :-.....(පිටපතක් ඇමිණිය යුතුය)

9. ජාතික හැඳුණුම්පත් අංකය :-.....(පිටපතක් ඇමිණිය යුතුය)

10. මාසික වාරිකය (1) රු.(රුපියල්.....)

වාරික ගණන(..... සිටදක්වා)

(2) රු.(රුපියල්.....)

වාරික ගණන(..... සිටදක්වා)

මෙයට

විශ්වාසී,

රු.50 මුද්දරයක්
අලවන්න

.....
අයදුම්කරුගේ අත්සන

දිවුරුම් කොමසාරිස්/සාමදාන විනිශ්චයකරුගේ සහතිකය

ඉහත සඳහන් ප්‍රතිඥා/දිවුරුම් ප්‍රකාශය කියවා තේරුම් කර දීමෙන් අනතුරුව සත්‍ය බවට පිළිගෙන සහතික කර
දිවුරුම්දී/ප්‍රතිඥාදී වර්ෂ 20.... ක්වු මස දින මා ඉදිරිපිටදී අත්සන් තබන ලදි.

අත්සන :-.....

දිනය:-.....

නම :-

.....
.....
.....
.....

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

කොළඹ 10.

202..... මස.....දින

ණය වාරික මුදල් විශ්‍රාම වැටුපෙන් අඩු කිරීමට මනාපය ප්‍රකාශ කිරීම

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය- සාමාජික සුභසාධක ණය අරමුදල

.....දරන ස්ථානයේ පදිංචි
..... වන මම පහත සඳහන් ප්‍රකාශය සත්‍ය ලෙසත්, අවංක ලෙසත් ගාම්බිරතා පූර්වකව
දිවුරුම්දී/ප්‍රතිඥාදී ප්‍රකාශ කරමි.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයට අනුබද්ධිත සංගමයේ
සාමාජික අංක යටතේ පහත නම හා විස්තර සඳහන් මා විසින් එම සංගමයෙන් ලබාගෙන ඇති ණය මුදල
පිටවීම සඳහා දක්වා ඇති පරිදි වාරික මුදල් අඩු කොට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය විසින්
පවත්වාගෙන යනු ලබන ලංකා බැංකුව නගර ශාඛාව, කොළඹ කොටුව අංක 79164566 දරන “ශ්‍රීලසහප්‍රස සාමාජික
සුභසාධක ණය අරමුදල” ගිණුමට බැර කිරීම සඳහා මෙයින් මාගේ එකඟත්වය පළකර සිටිමි. තවද ශ්‍රීලසහප්‍රස අනුමැතියක්
නොමතිව මාගේ විශ්‍රාම වැටුපෙන් අඩු කරන මුදල් ණය ගෙවීම නිම වනතෙක් කිසිදු ආකාරයකින් ප්‍රකාශ කල කැමැත්ත
අවලංගු නොකරන බව ප්‍රකාශ කරමි.

11. සම්පූර්ණ නම :-.....
12. ලිපිනය :-.....
13. විශ්‍රාම වැටුප් අංකය :-.....(පිටපතක් ඇමිණිය යුතුය)
14. ජාතික හැඳුණුම්පත් අංකය :-..... (පිටපතක් ඇමිණිය යුතුය)
15. මාසික වාරිකය (1) රු.(රුපියල්.....)
වාරික ගණන(..... සිටදක්වා)
(2) රු.(රුපියල්.....)
වාරික ගණන(..... සිටදක්වා)

මෙයට
විශ්වාසී,

රු.50 මුද්දරයක්
අලවන්න

.....
අයදුම්කරුගේ අත්සන

දිවුරුම් කොමසාරිස්/සාමදාන විනිශ්චයකරුගේ සහතිකය

ඉහත සඳහන් ප්‍රතිඥා/දිවුරුම් ප්‍රකාශය කියවා තේරුම්කර දීමෙන් අනතුරුව සත්‍ය බවට පිළිගෙන සහතික කර
දිවුරුම්දී/ප්‍රතිඥාදී වර්ෂ 20.... ක්වු මස දින මා ඉදිරිපිටදී අත්සන් තබන ලදි.

අත්සන :-.....
දිනය:-..... නම :-

සාමාජික සුභසාධක ණය අරමුදල - ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය වෙතින් සාමාජික සුභසාධක ණය වෙනුවෙන් ආරම්භ කරන මෙම සාමාජික සුභසාධක ණය අරමුදලට අදාළ සංශෝධිත පොදු කොන්දේසි හා පරිපාලන නියෝග පහත සඳහන් පරිදි ඉදිරිපත් කරනු ලැබේ.

පොදු කොන්දේසි

1 නාමය

1.1 ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජික ප්‍රවීණ සුභසාධක ණය අරමුදල යනුවෙන් ආරම්භ වූ මෙය මින් මතුවට මෙම චක්‍රලේඛයෙහි “අරමුදල” යනුවෙන්ද ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය “ශ්‍රීලසහප්‍රස” යනුවෙන්ද හැඳින්වේ.

2 ලිපිනය

2.1 මෙම අරමුදලෙහි ලේකම් කාර්යාලයෙහි ලිපිනය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය සාමාජික සුභසාධක ණය අරමුදල, අංක:07, “ප්‍රවීණයන්ගේ නිවහන”, ආරක්ෂක අමාත්‍යාංශ මාවත, අතුරේගොඩ, බත්තරමුල්ල.

2.2 මෙසේ ලිපිනය වෙනස්වී දින 06 ක් ඇතුළත ඒ බැව් සියලු සාමාජිකයින් වෙත “ශ්‍රීලසහප්‍රස” අනුබද්ධ සංගම් මගින් දැනුම් දිය යුතුය.

3 පරමාර්ථ

3.1 අනියෝජ්‍යාධාරය මත පදනම් වූ මූල්‍ය ආධාර හා පහසු ගෙවීමේ පදනම මත භාණ්ඩ මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීම තුලින් සාමාජිකයින්ගේ සහ සාමාජික සංගම්වල ආර්ථික සමාජීය හා සුභසාධන අවශ්‍යතාවයන් සපුරාලමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ දැමීම.

3.2 ඉදිරියේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය “ප්‍රවීණ සුභසාධක ණය අරමුදල” ලෙස සුබ සාධක ණය අරමුදලට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර උපරිම වශයෙන් රු. 1,000,000.00 ණය මුදලක් අනුබද්ධිත සංගම්වල සාමාජික/සාමාජිකාවන්ට ලබා ගත හැකිය.

4 බලතල

“ශ්‍රීලසහප්‍රස” නීති 1992 පනත් අංක 42 මගින් සංශෝධිත, 1976 අංක 08 දරණ පනතේ 2, 3 වන වගන්තිය සමග කියවෙන සේවා මුක්ත හට සංගමයේ නීති අංක 2, 23 සහ 6 වගන්තිය අනුව මෙවැනි අරමුදලක් පවත්වාගෙන යාම සහ ඒ තුලින් මුදල් සහ දේපල ගනුදෙනු කිරීමට බලය හිමිවන්නේය. ඒ අනුව පහත සඳහන් කටයුතු කිරීමට බලය ඇත.

4. 1 අනුබද්ධිත හා සංස්ථාපිත සංගම් වලින්ද මෙම සංගමයේ සාමාජික/සාමාජිකාවන් වෙතින්ද තැන්පතු ලබාගනු ලැබේ. ඒ සඳහා වාර්ෂික පොළිය විධායක කමිටුව තීරණය කර වාර්ෂික මහා සභාවට දැනුම්දීම කරනු ලැබේ. සැමවිටම පවතින බැංකු පොලී අනුපාතයට වඩා අමතර පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරනු ලැබේ. (6.2 සඳහන් පරිදි)

4. 2 ඉහත සඳහන් මූල්‍ය කටයුතු සඳහා අදාළ වන සියලුම පරිපාලන කටයුතු මෙම ණය අරමුදල මගින් සිදුකරනු ඇත.

4.3 ගෙවීම් පැහැර හැරීම හෝ වංචාකාර කටයුත්තකදී නඩු පැවරීම හා/හෝ නඩු සඳහා පෙනී සිටීම හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීම සබැඳි අවසාන තීරණය ගැනීම සුභසාධක ණය අරමුදලේ කළමනාකරන කමිටුවේ නිර්දේශය මත විධායක කමිටුව විසින් සිදුකළ යුතුය.

5. සාමාජිකත්වය

5. 1. මෙම අරමුදලේ සුභ සාධක ණය මුදල් ලබාගැනීමට හිමිකම් ලැබෙනුයේ “ශ්‍රීලසහප්‍රස” සාමාජිකත්වය ලබා අවම වශයෙන් වසර 01 ක් ගත වූ අයට පමණි.

5.2. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයෙහි සාමාජිකත්වය දරන කිසිදු සංගමයකට හෝ සාමාජිකයෙකුට මෙවැනිම හෝ මේ හා සමාන වූ තැන්පත් මුදල් ලබාගැනීම් හා ඒ හා සමාන වූ මූල්‍යමය කටයුත්තක් කිරීම සපුරා තහනම් වේ.

5.3 ලබාගන්නා ණය මුදල් නියමිත දිනට විශ්‍රාම වැටුප් මගින් වාරික වශයෙන් අයකරන අතර ණය ලබාදෙනු ලබනුයේ විශ්‍රාම වැටුප් හිමි අයවලුන්ට පමණි. එසේ නොමැතිනම් තැන්පතුවක් සිදුකර ඇති සාමාජිකයෙකුට එම තැන්පත් මුදලින් 90% ක ණය මුදලක් ලබාගත හැකිය.

6. **පොලී අනුපාත**

- 6.1 ණය මුදලක් වෙනුවෙන් අයකරනු ලබන පොලිය සහ ආපසු ගෙවීමේ වාරික ගණන කලින් කලට රජයේ බැංකු පොලිය අනුව සුභ සාධක ණය කළමණාකාර කමිටුව විසින් තීරණය කර විධායක කමිටුවේ අනුමැතිය ලබාගත යුතුය. මෙවැනි අවස්ථාවලදී මෙම තීරණය ගැනීමට පෙර ණය ගත් සාමාජිකයන්ගේ පොලී අනුපාතය වෙනස් නොවන අතර, තීරණය ගත්දා සිට ණය ලබා ගන්නා සාමාජිකයන්ට පමණක් මෙය බල පැවැත්වේ.
- 6.2 2026 වසර බැංකු පොලී අනුපාතයේ සාමාන්‍ය අගය 10% වන අතර අප සංගමය 10.5% පොලී අනුපාතය ලබාදේ. එසේම තැන්පත්කරුගේ මව් සංගමය සඳහා 0.25% දිරිදීමනාවක් ලබාදෙනු ලැබේ. මෙම තීරණය ගැනීමේදී සුභසාධක ණය අරමුදලේ කළමණාකරණ කමිටුවේ නිර්දේශයද සැලකිල්ලට ගත යුතුය.
- 6.3 2026 වසර සඳහා ණය මුදල් පොලී අනුපාතිකය 10% කි. පහසු ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාගැනීම සඳහා පමණක් වසර 5කට අඩු ඕනෑම සාමාජිකයෙක් සඳහා 4% ක අමතර පොලියක් හා වසර 5 කට වැඩි සාමාජිකයින් සඳහා 2% ක අමතර පොලියක් අයකරනු ලැබේ. මෙම පොලී අනුපාත කාලීනව වෙනස් කිරීම සුභසාධක ණය අරමුදලේ කළමණාකරණ කමිටුවේ නිර්දේශය මත විධායක කමිටුව විසින් සිදුකළ යුතුය.
- උදා : වසර 5කට අඩු සාමාජිකයින් සඳහා 14% ක හා වසර 5 කට වැඩි සාමාජිකයින්ට 12% ක වාර්ෂික පොලියක් භාණ්ඩ ලබාගැනීමේදී 2026 වසර සඳහා අය කරනු ලැබේ.
- 6.4 මෙම නියෝගයන්ට අනුව සඳහා 2026 වර්ෂයේ තැන්පතු සඳහා 10.5% වාර්ෂික පොලියක් ලබාදෙන අතර. එසේම අනුබද්ධිත සංගම් තැන්පත් කරන මුදල් වලට 10.75% පොලියක් ලබාදෙනු ලැබේ. එසේම මෙම පොලී ප්‍රතිශතය බැංකු පොලිය වෙනස් වීම මත හා වාර්ෂිකව සුභසාධක ණය අරමුදලේ කළමණාකරණ කමිටුවේ නිර්දේශය මත විධායක කමිටුවේ තීරණය මත වෙනස්විය හැක.
- 6.5 සාමාජිකයින්ගේ තැන්පතු සඳහා සාමාජිකයාගේ මව් සංගමයට අමතර 0.25% ක පොලියක් ලබාදෙනු ලැබේ.
- 6.6 භාණ්ඩ ලබා ගැනීමේදී වසර 5ට වඩා අඩු සාමාජිකත්වයක් ඇති ඕනෑම සාමාජිකයෙකුට 14% පොලී අනුපාතය මත ණය ලබාගත හැකිය.
- 6.7 එසේම ආපදාවලට මුහුණදීම වැනි සානුකම්පිත හේතූන් මත ණය මුදල් ඉල්ලුම් කරනු ලබන වසර 5ට වැඩි සාමාජිකත්වය හිමි අය සඳහා වන පොලී ප්‍රතිශතය සහ ණය දෙනු ලබන ක්‍රමවේදය සුභසාධක ණය අරමුදලේ කළමණාකරණ කමිටුවේ නිර්දේශය මත විධායක සභාව විසින් තීරණය කළ යුතුය.
- උදා:- අනපේක්ෂිත ස්වභාවික විපතකට මුහුණදුන් සාමාජිකයන් (විපත පිළිබඳව විස්තර ඇතුළත් ග්‍රාම නිලධාරී වාර්ථාවක් ප්‍රදේශීය ලේකම් විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුයි)
- 6.8 මාසික පොලිය ලබාගන්නා තැන්පත්කරුවන්ට 9% පොලී අනුපාතයක් ලබාදෙනු ලැබේ.
- 6.9 නියමිත කාලයට පෙර තැන්පත් කළ මුදල් ලබාගන්නා විට අඩු පොලී අනුපාතයක් තැන්පත් කළ මුදල සඳහා ගෙවනු ලැබේ. වසරක 1ක කාලයක් සඳහා තැන්පතු ලබාදුන් සාමාජිකයකු හෝ අනුබද්ධ සංගමයක් මාස 01 සිට මාස 05 දක්වා තැන්පතු ආපසු ලබාගත හොත් 4%ක පොලී අනුපාතයක්ද මාස 06 සිට මාස 11 වන තෙක් මුදල් ආපසු ලබා ගත හොත් 6% පොලී අනුපාතයක්ද ගෙවනු ලැබේ.
- 6.10 විශේෂ ඉල්ලීම් මත අනුබද්ධිත සංගම් වලට ණය ලබා දීමේදී පොලී අනුපාතය සුභසාධක ණය අරමුදලේ කළමණාකරණ කමිටුවේ නිර්දේශය මත විධායක සභාව විසින් තීරණය කරනු ඇත.

7. **පරිපාලන නියෝග**

- 7.1 අනුබද්ධිත සංගමය හරහා ශ්‍රීලසහප්‍රස සාමාජිකත්වය ලබා අවම වශයෙන් වසරක් ඉක්මවා ඇති සියළුම සාමාජිකයින්ට ණය මුදල් ඉල්ලුම් කිරීමේ හැකියාව ඇත.
- 7.2 පහසු ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාගන්නා සාමාජිකයින්ට සාමාජිකත්ව කාලය බල නොපානු ඇත.
- 7.3 “ශ්‍රීලසහප්‍රස”හි සාමාජිකත්වය අහිමි වන අයෙකුට මෙම අරමුදලේ මූල්‍යමය වගකීම් වලින් නිදහස් වන තෙක් සුභසාධක ණය අරමුදලේ කළමණාකරණ කමිටුවේ නිර්දේශය මත විධායක කමිටුවේ අභිමතය පරිදි ඉදිරියට සාමාජිකත්වය පවත්වා ගෙන යනු ලබයි. එසේ වුවද මූල්‍යමය වගකීමෙන් නිදහස් වූ පසු සාමාජිකත්වය අහිමි කරනු ලැබේ.
- 7.4 ණය අයදුම්පත ප්‍රතික්ෂේප කරන අයෙකුට ඒ සඳහා මුල් වූ හේතු ප්‍රකාශ කිරීමට කටයුතු කරනු ලැබේ.

8. සුභ සාධක ණය අරමුදලේ කළමනාකරණ කමිටුව

- 8.1 සුභ සාධක ණය සහ පහසු ගෙවීමේ භාණ්ඩ ණය කමිටුව මෙම නියෝග ක්‍රියාත්මක කළ යුතු අතර, විධායක කමිටුව සඳහා වගකිව යුතුවේ.
- 8.2 ණය වාරික මුදල් අයකිරීම හා නොගෙවූ වාරික මුදල් නියමිත දඩ මුදල්ද සමග අයකර ගැනීම හා අධීක්ෂණය කිරීම.
- 8.3 මෙම නියෝගයන්ට අනුව ණය අරමුදල පරිපාලණය සම්බන්ධව නියම කරනු ලබන ප්‍රතිපත්තිවලට අනුකූල වන පරිදි ණය මුදල් නිකුත් කිරීම, වාර්ෂික පොලිය සහ ලාභාංශ පිළිබඳ විධායක කමිටුවට නිර්දේශ ඉදිරිපත් කිරීම, ණය සහ පොලිය අයකර ගැනීම, අවශ්‍යය වූ විට ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම වැනි කටයුතු අධීක්ෂණය කිරීම හා ඒ සම්බන්ධව විධායක කමිටුව දැනුවත් කිරීම.
- 8.4 ගෙවීම් පැහැර හරින්නන්ට එරෙහිව විධායක කමිටුවේ අනුමැතිය මත නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීම.

9 දිගු කාලීන ණය

- 9.1 සාමාජික ඇප මත ණය
 - 9.1.1 එක් පුද්ගලයෙකුට ලබා ගත හැකි අවම සහ උපරිම ණය සීමාව : රු. පනස් දහසේ (50,000.00) සිට රු. මිලියන එකක් (1,000,000.00) දක්වා පමණි.
 - 9.1.2 පහත සඳහන් කරුණු සඳහා ණය ඉල්ලුම් කළ හැකිය.
 - අ. නිවාස ඉදිකිරීම
 - ආ. ඉඩම් මිලදී ගැනීම
 - ඇ. නිවාස අලුත්වැඩියාව හෝ නවීකරණය කිරීම
 - ඈ. අධ්‍යාපන කටයුතු
 - ඉ. කෘෂිකාර්මික කටයුතු
 - ඊ. ආපදා සහ පවුලේ අවශ්‍යතා
 - උ. ගෘහ භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ මිලට ගැනීම
 - ඌ. ව්‍යාපාරික කටයුතු
 - එ. යාන්ත්‍රික වාහන මිලදී ගැනීම

10. ණයකරු සඳහා කොන්දේසි

- 10.1 සෑම ණයකරුවෙකුටම ණය මුදල් ලබාදෙනු ලබන්නේ මෙම ව්‍යවස්ථාවේ කොන්දේසි සහ නියෝග වලට අනුකූලව පමණි.
- 10.2 සෑම සාමාජිකයෙකුම ණය ඉල්ලුම් කිරීමේදී එම සාමාජිකයා විසින් ඉදිරිපත් කරනු ලබන ඇපකරුවන්ගේ අයදුම්පත් අදාළ අනුබද්ධිත සංගමයේ සභාපති/ලේකම් විසින් ඔවුන්ගේ නිර්දේශ සහිතව ඉදිරිපත් කළ යුතුය.
- 10.3 ණය කරුවා මියගිය හොත් හෝ කිසියම් හේතුවක් මත එම ණය මුදල ණයකරු විසින් ගෙවීමට අපොහොසත් වුවහොත් කාලත්‍රයා සහ ඉදිරිපත් කර ඇති ඇපකරුවන්ට අදාළ ණය මුදල ඇපකරුවන්ගේ විශ්‍රාම වැටුපෙන් හෝ වෙනත් ආදායම් මාර්ගයකින් ගෙවීමට කැමැත්ත පලකළ දිවුරුම් ප්‍රකාශයක් නීතිඥවරයෙකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු හෝ සාමදාන විනිශ්චකරුවෙකු මගින් සහතික කොට රුපියල් පනහක (50) මුද්දරයක් මත අත්සන් කර ඉදිරිපත් කළ යුතුය.
- 10.4 අඩු කරගතහැකි උපරිම වාරිකය විශ්‍රාම වැටුපෙන් 60% ක් පමණි. ණයකරුවාට ලබාගත හැකි උපරිම ණය මුදල මෙම ආයතනයේ ගණකාධිවරයා විසින් පරීක්ෂා කර නිර්දේශ කිරීමෙන් පසු අදාළ ණය මුදල ලබාදෙනු ලැබේ.
- 10.5 ණය මුදල් ආපසු ගෙවීමේ උපරිම කාල නියමයන්

ණය මුදල		උපරිම මාසික වාරික	
අ.	රු. පනස් දහස (50,000.00) - රු. ලක්ෂ එක (100,000.00)	දක්වා	වාරික 12
ආ.	රු. ලක්ෂ එක (100,000.00) - රු. ලක්ෂ දෙක (200,000.00)	දක්වා	වාරික 24
ඇ.	රු. ලක්ෂ දෙක (200,000.00) - රු. ලක්ෂ හතර (400,000.00)	දක්වා	වාරික 36
ඈ.	රු. ලක්ෂ හතර (400,000.00) - රු. ලක්ෂ හය (600,000.00)	දක්වා	වාරික 48
ඉ.	රු. ලක්ෂ හය (600,000.00) - රු. මිලියන එක 1,000,000.00	දක්වා	වාරික 60

- 10.6 ණය මුදලක් අයදුම් කරන්නා විශ්‍රාමීයෙකු විය යුතු අතර, තම විශ්‍රාම වැටුපෙන් ණය වාරිකය අයකර ගැනීමට ඔහුගේ/ඇයගේ කැමැත්ත ප්‍රකාශ කරන ලද දිවුරුම් ප්‍රකාශයක් ශ්‍රී ලසහප්‍රස වෙත ලබාදිය යුතුය. එවිට එම වාරිකය ඔහුගේ/ඇයගේ මාසික විශ්‍රාම වැටුපෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා අයකර ගැනීමට කටයුතු සම්පාදණය කරනු ලැබේ. ණය ගෙවා නිමවන තෙක් කිසිදු ආකාරයකින් මෙම කැමැත්ත අවලංගු කළ නොහැක.
- 10.7 නිකුත් කරනු ලබන ණය මුදලට අදාළව 4% මුදලක්, ලබාගන්නා ණය මුදල අනුව පළමු/දෙවන වාරිකය වශයෙන් අයකර ගන්නා අතර එය ණය අරමුදලේ සංචිත ආරක්ෂිත ආවරණයක් ලෙස ණය අරමුදලේ තැන්පත් කරනු ලැබේ. එම මුදල නැවත ගෙවනු නොලබන ආවරණයකි.
- 10.8 සාමාජිකයකු ණය මුදලක් හෝ පහසු ගෙවීමේ පදනම මත භාණ්ඩ මිලදී ගැනීම සඳහා ණය මුදලක් අයදුම් කරන අවස්ථාවේදීම හවුල් ණයකරු වශයෙන් තම කලාත්‍රයා හෝ කලාත්‍රයකු නොමැති සාමාජිකයකු (10.9 දක්වා ඇති පරිදි) සඳහා ලඟම ඥාතියකු අත්සන් කළ යුතුය.
- 10.9 හවුල් ණයකරු වශයෙන් තම කලාත්‍රයා නොමැති අවස්ථාවකදී අදායම්ක් ලබන ලඟම ඥාතියකු අත්සන් කළ යුතුය. (මව/පියා/ දරුවකු/ සහෝදරයකු හෝ සහෝදරියකු)

11. ඇපකරුවන් සඳහා කොන්දේසි

- 11.1 සෑම ඇපකරුවෙකුම “ශ්‍රී ලසහප්‍රස” සාමාජිකයෙකු විය යුතු අතර, මුදල් ණය සහ පහසු ගෙවීමේ පදනම මත භාණ්ඩ මිලදී ගැනීමේ ණය සඳහා ඇපකරුවෙකු වශයෙන් ඉදිරිපත් වන අයගේ සාමාජිකත්වය අවම වශයෙන් වසරක් සපුරා තිබිය යුතුය.
- 11.2 ණය දෙන සෑම අවස්ථාවකදීම වෙනත් සාමාජිකයින් දෙදෙනෙකු ඇප කරුවන් වශයෙන් ඉදිරිපත් කළ යුතුය. ණයකරු සහ ඇපකරුවන් යන තිදෙනාම විශ්‍රාම වැටුප් හිමිකම් ලාභීන් විය යුතුය.
- 11.3 ඇපකරුවෙකු මිය ගිය අවස්ථාවක ණය ලබා ගන්නා විසින් ඒ වෙනුවට වෙනත් ඇපකරුවෙකු ඉදිරිපත් කර ණයට අදාළ ලිපි ලේඛණ ඔහු ලවා අත්සන් කර දිවුරුම් කොමසාරිස්වරයෙකු/සාමාන්‍ය විනිශ්චකරුවෙකු සහතික කොට ඉදිරිපත් කිරීමට ණයකරු කැමැත්ත ප්‍රකාශ කර ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
- 11.4 ණය පිළිබඳ අදාළ කොන්දේසි සහ නියෝග වලට අවනත වන බවට ණය ලබාගන්නා සහ ඇපකරුවන් දෙදෙනා ගිවිසුමකට අත්සන් තැබීමෙන් සහතික විය යුතුය.
- 11.5 එක් ණයක් ලබා ගෙන ඇති විටක ණය සීමාවේ ඉඩකඩ තිබුනද ණය මුදල සම්පූර්ණයෙන් ගෙවන තෙක් නැවත ණයක් ඉල්ලුම් කළ නොහැක.
- 11.6 එක් සාමාජිකයෙකුට ඇපවිය හැක්කේ සාමාජිකයින් දෙදෙනෙකුගේ ණය සඳහා පමණි.
- 11.7 ණයකරු හෝ ඇපකරුවන් ණය මුදල ගෙවා අවසන් වන කාලසීමාව තුළ ඇපකරුවන්ගේ හා ණය කරුගේ වයස අවුරුදු 75 ට අඩුවිය යුතුය.
- 11.8 වයස් සීමාව 75 – 78 දක්වා වන සාමාජිකයින්ට රු. ලක්ෂ 2 ක ණය මුදලක් හා 79 – 80 වන සාමාජිකයින්ට රු. ලක්ෂ 1 ක ණය මුදලක් ලබා ගැනීමට හැක.
- 11.9 ණයකරු හා ඇපකරුවා ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය සහතික කිරීම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලයේ සේවය නොකරන දිවුරුම් කොමසාරිස්/සාමාන්‍ය විනිශ්චකරුවෙකු විසින් සහතික කළ යුතුය.
- 11.10 ණයකරුගේ හදිසි අභාවයකදී හෝ සාදාකාලික අබාධිත තත්වයකදී හා කලාත්‍රයාටද ණය ගෙවීමට නොහැකි වන අවස්ථාවකදී ණයකරු විසින් ගෙවීමට ඇති ණය මුදලින් 25%ක් හා එයට නියමිත පොලිය ඇපකරුගේ විශ්‍රාම වැටුපෙන් ගෙවිය යුතුය. මෙවැනි අවස්ථාවකදී ගෙවීමට ඇති ණය මුදලින් 50% ක් ශ්‍රී ලසහප්‍රස ඇති ආරක්ෂණ සංචිතයෙන්ද පළමු ඇපකරු 25%ක්ද දෙවන ඇපකරු 25%ක්ද ගෙවිය යුතුය.
- 11.11 සෑම ඇපකරුවකුම ණයකරු අයත් එම හමුදාවෙන්ම විය යුතුය. උදා:- ණය ලබාගන්නා යුධ හමුදා සංගමයක සාමාජිකයකු වන අවස්ථාවේදී ඇපකරුවන් දෙදෙනාද යුධ හමුදා සංගමයක සාමාජිකයින්ම විය යුතුය.

- 12.1 ණය ලබාගත හැක්කේ මෙම සංගමයේ සාමාජිකත්වය ලබාගත් සාමාජිකයින්ට පමණි. ණය සඳහා සුදුසුකම් සපුරාලන සාමාජිකයින් දෙදෙනෙකු ඇපවිය යුතු අතර ණය ඉල්ලුම් කරන සාමාජිකයාගේ පූර්ණ සාමාජිකත්වය සහ විනයගරුක සාමාජිකයෙකු බවට ඔහුගේ/ඇයගේ සංගමය විසින් සහතික කළ යුතුය.
- 12.2 ණය මුදල්, මෝටර් බයිසිකල්, විදුලි උපකරණ හෝ වෙනත් ගෘහ උපකරණ මිළදී ගැනීම සඳහා සාමාජිකයින් තිදෙනෙකු හෝ කණ්ඩායමක් ලෙස එකිනෙකාට ඇපකරුවන් වශයෙන් අත්සන් කර ණය පහසුකම් ලබාගත නොහැකිය.
- 12.3 කලින් ලබාගත් ණය මුදලක ණය වාරික හිඟව ඇත්නම් හෝ ඉල්ලුම්කරු ඇපවූ ණය මුදලක ණය වාරික හිඟව ඇත්නම් එම ණය වාරික යාවත්කාලීන කරන තුරු කිසිදු සාමාජිකයකු ණය කරුවෙකු ලෙස හෝ ඇපකරුවෙකු ලෙස භාරගනු නොලැබේ.
- 12.4 ණය ආපසු ගෙවීමට නියමිත කාලසීමාව තම වයසට එකතු කළ විට අවුරුදු 75 නොඉක්මවිය යුතුය.
- 12.5 සුවිශේෂ වූ සානුකූලීයතා හේතූන් මත කළමණාකරණ කමිටුවේ අණුමැතියට යටත්ව ණය ගෙවීමට නියමිත කාලසීමාව තුළදී වයස් සීමාව අවුරුදු 70 ඉක්මවනු ලබන අයදුම්කරුවන්ගේ ණය අයදුම්පත් සලකා බලනු ලබන්නේ අවම වශයෙන් ඔහු විසින් ඉදිරිපත් කර ඇති ඇපකරුවන් එම වයස් සීමාවට ඇතුළත් වන්නේ නම් පමණි.
- 12.6 ඉල්ලුම් කරනු ලබන ණය මුදල සඳහා ඇපකරුවන් දෙදෙනෙකුද ඉදිරිපත් කළ යුතු අතර ණයකරු සහ ඇපකරුවන් දෙදෙනාම විශ්‍රාම වැටුප් හිමිකම්ලාභීන් විය යුතුය. ණය මුදල් ලබා ගැනීමේදී ණය ඉල්ලුම් කරුවා සහ ඇපකරුවන් දෙදෙනා වසරක සමාජිකත්ව කාලයක් අවම වශයෙන් සපුරා තිබිය යුතුය.
- 12.7 අනුබද්ධිත සංගම්වලට ඔවුන්ගේ විධායක සභාවේ අනුමැතිය මත උපරිම රු මිලියන 3ක් දක්වා ලබාගැනීමට හැකියාවක් ඇත. එසේ ඉල්ලුම් කරන අවස්තාවලදී එම අනුබද්ධිත සංගමයට එම මුදල නිරවුල් කිරීමට මූල්‍යමය හැකියාවක් ඇත්දැයි සොයාබලා ශ්‍රී ලසංස්ප්‍රස විධායක කමිටුවේ පූර්ණ අනුමැතිය ලබාගත යුතුය.
- 12.8 පළමු වරට ණය මුදලක් මෙම ප්‍රවීණ සුබ සාධක ණය අරමුදලින් ඉල්ලුම් කරන සාමාජිකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙනු ලබයි.
- 12.9 මීට ප්‍රථම ණය මුදල් ලබාගත් සාමාජිකයින්ට ඔවුන්ගේ ලබාගත් ණය සහ පොලිය සම්පූර්ණයෙන් ගෙවූ පසු ඉතිරි මුදල ණයක් ලෙස ලබාගත හැකිය.
- 12.10 ලක්ෂ 5ක් හෝ ඊට වඩා අඩු මුදලක් ලබාගෙන ඇති සාමාජිකයින්ට අරමුදලේ ඇති සංචිත ප්‍රමාණය අනුව හා පොරොත්තු ලේඛණයේ අනුපිළිවෙලට රුපියල් මිලියණයක් දක්වා ලබාදීමට සලකා බලනු ලැබේ.
- 12.11 ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමේදී මෙම සංගමය මූල්‍ය ණය පහසුකම් පමනක් සපයන අතර මිලදී ගත් භාණ්ඩය සබැඳිව වගකීමක් දරනු නොලැබේ. එම භාණ්ඩ නිර්දේශ කිරීමක්ද කරනු නොලැබේ. භාණ්ඩය මිලදී ගැනීම හා පසු සේවාවන් මිලදී ගන්නා අයගේ කැමැත්ත හා සැපයුම්කරුගේ එකඟතාවය මත සිදුකරනු ලැබේ.
- 12.12 සැපයුම්කරුවෙකු වෙත ඉදුරාම මුදල් යොමු කිරීමට ණය ලබාගන්නා සාමාජිකයා කැමැත්ත ප්‍රකාශ කර ලිපියක් ලබාදිය යුතුය.
- 12.13 නව සාමාජිකයකු භාණ්ඩ සඳහා ණය ඉල්ලුම් කරන්නේ නම් ඔහු හෝ ඇය ප්‍රථමයෙන් අනුබද්ධිත සංගමයේ සහ මෙම සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සහ මෙම ලියකියවිලි සම්පූර්ණ කිරීම සහ සාමාජික මුදල් ගෙවීම අනිවාර්ය වේ.
- 12.14 භාණ්ඩ මිලදී ගැනීමකින් තොරව ණය මුදල් ලබා ගන්නේ නම් පහත සඳහන් පරිදි ණය මුදල් ලබා ගත හැක.

අංකය	සාමාජිකත්වය	හිමි ණය මුදල	පොලී ප්‍රතිශතය
01	වසර 1කට වඩා අඩු	හිමිකම් නොමැත	-
02	වසර 1 සිට 2 දක්වා	රු. 100,000.00	10.0%
03	වසර 2 සිට 3 දක්වා	රු. 200,000.00	10.0%
04	වසර 3 සිට 4 දක්වා	රු. 300,000.00	10.0%
05	වසර 4 සිට 5 දක්වා	රු. 500,000.00	10.0%
06	වසර 5ට වැඩි	රු. 1000,000.00	10.0%

- 12.15 එසේම ආදාළ ආයෝජන මුදල් ප්‍රමාණය සඳහා සියළුම තැන්පත්කරුවන්ට වලංගු සහතික පත්‍රයක් ලබාදෙනු ලැබේ.
- 12.16 ණය අරමුදලෙහි මුදල් අතිරික්තයක් ඇතිවූ විට තැන්පත් ලබාගැනීම සීමා කිරීමට සුභ සාධක ණය කමිටුවේ නිර්දේශය මත විධායක කමිටුවට තීරණය කළ හැකිය.
- 12.17 සෑම ණය මුදලක් සඳහාම රු. 500.00 පරිපාලන ගාස්තුවක් ණය ලබාගන්නා අවස්ථාවේදී මුදලින් ගෙවා රිසිට් පතක් ලබාගත යුතුය.

13. මුදල් තැන්පත්කරුවන් සඳහා කොන්දේසි

- 13.1 මුදල් තැන්පත්කරුවන් සඳහා 6.4 වගන්තියේ සඳහන් පරිදි වාර්ෂික පොලියක් 2026 වර්ෂය සඳහා ලබාදෙනු ඇත. මාස හයකට වරක් සෑම ජනවාරි සහ ජූලි මාස වලදී පොලී අනුපාතය බැංකු පොලී අනුපාතයට අනුව විධායක සභාව සමාලෝචණය කරනු ලැබේ.
- 13.2 මුදල් තැන්පත්කරුවන් හදිසි අවශ්‍යතාවයකට රුපියල් ලක්ෂ 2 හා රුපියල් ලක්ෂ 5 අතර මුදලක් ආපසු ලබාගන්නේ නම් වැඩ කරන දින 7 කට පෙර දැනුම් දීමකින් හා රුපියල් ලක්ෂ 5 හා රුපියල් ලක්ෂ 10 අතර මුදලක් ආපසු ලබාගන්නේ නම් වැඩ කරන දින 14කට පෙර දැනුම් දීමකින් හා රුපියල් ලක්ෂ 10 ට වැඩි මුදලක් ආපසු ලබාගන්නේ නම් දින 20 කට පෙර පූර්ව දැනුම් දීමක් කළ යුතුය. රුපියල් ලක්ෂ දෙකකට අඩු මුදලක් හදිසි අවශ්‍යතාවකදී ආපසු ලබාගන්නේ නම් දින 1 ක පූර්ව දැනුම් දීමක් කළ යුතුය.
- 13.3 තැන්පත් කළ හැකි අවම මුදල රු: 25,000.00 අතර උපරිම මුදල සීමාවක් නැත
- 13.4 නියමිත කාලයට පෙර තැන්පත් කළ මුදල් ලබාගන්නා විට 6.9 වගන්තියේ සඳහන් පරිදි අඩු පොලී අනුපාතයක් ගෙවනු ලැබේ.
- 13.5 මුදල් තැන්පත්කරු මියගිය විට ලගම ඥාතියාට හෝ නම් කරන ලද භාරකාරයාට තැන්පත් කළ මුදල සහ අදාළ පොලිය ලබා දෙනු ලැබේ.
- 13.6 තැන්පත්කරුවන් ආයෝජණය කරන මුදල ණය අරමුදලේ පමණක් ආයෝජණය කරන අතර වෙනත් ව්‍යාපෘතිවල ආයෝජණය නොකෙරේ. මේ මගින් තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පත් මුදල් වලට වඩා ආරක්ෂිතභාවයක් ලබාදෙන අතර අවදානම අවම කෙරෙයි.

14. සාමාජිකයා ණය මුදලක් ලබාගෙන එය පියවීමට පෙර මියගිය හොත් ඒ සඳහා කොන්දේසි.

අ. සාමාජිකයාගේ භිභණය මුදල ඔහුගේ /ඇයගේ කලාත්‍රයාගේ වැන්දඹු හා අනන්දරු වැටුප මගින් ගෙවීමට හෝ වෙනත් ආකාරයෙන් පියවීමට කැමැත්ත ප්‍රකාශ කර දිවුරුම් කොමසාරිස්/ සාමාදාන විනිශ්චකරුවෙකු සහතික කළ දිවුරුම් ප්‍රකාශයක් හෝ පොරොන්දු පත්‍රයක් ණය අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.

ආ. ඉහත (අ) කොන්දේසිය සපුරා ගත නොහැකි අවස්ථාවලදී පමණක් 25% බැගින් ඇපකරුවන් දෙදෙනාගේ විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර දිවුරුම් කොමසාරිස් / සාමාදාන විනිශ්චකරුවෙකුගෙන් සහතික කර දිවුරුම් ප්‍රකාශයක් ලබාගත යුතුය. සුභ සාධක ණය කළමණාකරන කමිටුවේ නිර්දේශ මත හා විධායක කමිටුවේ අනුමැතිය මත ඉතිරි භිභ ණය මුදලෙන් 50% සංචිත මුදලෙන්ද ලබා ගත යුතුය.

ඇ. සාමාජිකයා කලාත්‍රයා සහ ඇපකරුවන්ගේ මරණයකදී ඉහත (අ) සහ (ආ) කොන්දේසි පරිදි අයකර ගත නොහැකි අවස්ථාවකදී සුභ සාධක ණය කළමණාකාර කමිටුවේ නිර්දේශ මත විධායක කමිටුවේ බහුතර කැමැත්ත පරිදි සුදුසු තීරණයක් ගත යුතුය.

15. මෙම ප්‍රවීණ සුභසාධක ණය අරමුදලට අදාළ නව කොන්දේසි 2026 අගෝස්තු මස 13 වන දින සිට ක්‍රියාත්මක වේ.
16. භාණ්ඩ ලෙස වාහන/ යතුරු පැදි මෙම සංගමයෙන් ලබාදෙන ණය මුදලක් හරහා ලබාගන්නා විට එම වාහනයේ/ යතුරු පැදියේ ලියාපදිංචි සහතිකය ණය මුදලේ ආරක්ෂාව සඳහා රඳවා තබාගන්නා අතර මේ සම්බන්ධව ණයකරුගේ කැමැත්ත ප්‍රකාශ කර ලිපියක් ලබාගත යුතු අතර අවශ්‍ය නම් ලියාපදිංචි සහතිකයේ පිටපතක් මෙම ආයතනයෙන් සහතික කර ලබාගත හැක.
17. මෙම ආයතනයෙන් සුභසාධක පදනම මත ලබාදෙන ණය මුදල් උපරිම වාරික 60ක් (ලබා ගන්නා ණය මුදල අනුව වාරික ගන්නා තීරණය කරනු ලබයි) වශයෙන් විශ්‍රාම වැටුපෙන් අයකිරීම විශ්‍රාමික සාමාජිකයාගේ කැමැත්ත මත සිදුකරන අතර එම වාරික මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසාන වන තෙක් විශ්‍රාම වැටුපෙන් ගෙවීමට ණයකරුවා එකඟතාවය පලකර දිවුරුම් ප්‍රකාශයක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත ලබා දිය යුතුය.
18. අප සංගමය සමග ආයෝජණය කර ඇති අනුබද්ධිත සංගම්/සාමාජිකයින්ට තැන්පත් කර ඇති මුදලින් 90%ක උපරිමයකට යටත්ව සංගමයේ එවකට පවතින පොලී අනුපාතයට වඩා 2% අඩුවෙන් ණය ලබාගත හැකි අතර ආයෝජණය කළ මුදලට වඩා වැඩි මුදලක් කෙටි කාලයකදී ව්‍යාපෘතියක් සඳහා බලාපොරුත්තු වන්නේ නම් ව්‍යාපෘති වාර්ථාවක්ද එම අනුබද්ධිත සංගමයේ විධායක කමිටුවේ අනුමැතිය හා මව් සංගමයේ විධායක කමිටුවේ අනුමැතියද ලබාගත යුතුය.
19. අනුබද්ධිත සංගම් වලින් ණය සඳහා ඉල්ලීම් ලද පසු එය සුභ සාධක ණය කළමණාකරන කමිටුව අධ්‍යයනය කර විධායක කමිටුවේ අනුමැතිය ලබාගත යුතුය.
20. අනුබද්ධිත සංගම් සඳහා ලබාදෙන ණය මුදල වාර්ෂිකව හෝ මාසිකව වාරික හා පොලිය සමඟ ගෙවිය හැකි අතර කෙටිකාලීන ව්‍යාපෘති ණය මාස 06ක් තුළ සම්පූර්ණ කර ගෙවා නිම කළ යුතුවේ.
21. යම් ණයකරුවකු ණය වාරික විශ්‍රාම වැටුපෙන් ගෙවීම නැවැත්වීමට අවශ්‍ය නම් ඉතිරි ණය මුදල හා පොලිය සම්පූර්ණයෙන් ගෙවිය යුතුය.
22. ණයකරුවකුගේ මරණයකදී පොලී මුදල නොමැතිව හිඟ ණය මුදල පමනක් අයකරනු ලැබේ. හිඟ ණය මුදල අයකර ගැනීමේදී කලාත්‍රයාගේ මාස 03ක් ඇතුළත හා එසේ නොමැතිව ඇපකරුවන්ගෙන් ණය මුදල අයකර ගන්නා අවස්ථාවලදී 04 වන මාසයේ සිට ණය මුදල අයකර ගැනීම සිදුකළ යුතුය. මෙම ක්‍රමවේදය වෙනස් ව න්නේ නම් සුභ සාධක ණය කළමණාකරන කමිටුවේ නිර්දේශය මත විධායක කමිටුවේ අනුමැතිය මත ක්‍රියාමාර්ග ගත යුතුය.